



The Journal of Studies in Humanities

Volume 6 (II) 2020

Department of
Humanities, Rajarata
University of Sri Lanka

ගැටෙල් පාදක ඉගෙනුම (Problem – Based Learning)
පිළිබඳ විමර්ශනාත්මක අධ්‍යාපනයක්

ච්‍රි.පී.සී. සම්පත්

Abstract

Problem-based learning as a didactic learning approach has been used continuously and successfully for decades in various educational institutions around the world in multiple ways. Problem-based learning is not only a student-centered learning method that directs the student to self-learning, but also a learning method that can acquire many of the skills needed to create the future mature professional at the student stage. But problem-based learning is rarely used in Sri Lanka's school system. It's a problem. Problem-based learning is a learning method that can develop many areas of the student. On the other hand, PBL is a very practical teaching method. But teachers have little knowledge about problem-based learning. Therefore, through a theoretical explanation of problem-based learning, the beginning of the learning method, the elements that must be included in it, the implementation steps, the practical importance of using it for the learning and teaching process, the learning assessment steps as well

Correspondence:
cshgamage@gmail.com

Specialty Section:
Education

Received:
02 June 2021

Revised:
18 June 2022

Accepted:
22 June 2022

Published:
02 January 2023

Citation:
ගමතේ, සම්පත්. (2020).
ගැටෙල් පාදක ඉගෙනුම (Problem – Based Learning) පිළිබඳ
විමර්ශනාත්මක අධ්‍යාපනයක්.
මානවකාශේන අධ්‍යාපන කාස්ථ්‍රීය
සංග්‍රහය.

6(11), 57-68.
ISSN (Online): 2961-564X
ISSN (Print) : 2362 - 0706

as the advantages and disadvantages of using problem-based learning are discussed here. The Information is presented through descriptive analysis using context analysis as the research methodology. The need and importance of using this method more effectively in the education sector has been discussed based on the findings.

Keywords: teacher, student, teaching learning process, Problem Based Learning, teaching methods

හඳුන්වීම

ලොව පවතින දැනුම දෙගුණ වීමට ගතවන කාල පරාසය ක්‍රමයෙන් අවම කරමින් වර්තමානයේ දැනුම දිසුයෙන් පූපුරා යනු ලබයි. ප්‍රමාණාත්මකව ඉහළ යන දැනුමේ ව්‍යාප්තියට සාපේෂ්ජව ඒ හා සබඳ අවබෝධය, භාවිතය, සංශේෂණය, විශ්ලේෂණය හා ඇගයීමේ ගක්‍රතාවන් ද වර්ධනය විය යුතු වේ. එහිලා ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය වඩාත් සංකීර්ණ වෙහෙසකර එකක් නොවිය යුතු අතර ප්‍රායෝගික පිවිතය හා බද්ධ වූ සරල, ආකර්ෂණීය, ආස්ථාදානීය ඉගෙනුම් ක්‍රම වෙත සම්පූර්ණ විය යුතු ය. තුනතායේ තදින් ම පවතින මෙම අවශ්‍යතාව පූර්ණය සඳහා පවතින ක්‍රමවේදයන්ට නවමු එළඟුම් මෙන් ම නව්‍ය විකල්ප ද හඳුනා ගත යුතු ය. එහි දී තුනතා සන්නිවේදන හා තාක්ෂණික මෙවලම් ඇසුරු කොටගත් නව දිෂ්‍ය කේත්තිය ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රම (Student Oriented Teaching Learning Methods) සොයා යා යුතු අතර පවතින ක්‍රමවේද වඩාත් සුන්මාව හා එලදායීව හාවිත කළ යුතු ය. ගැටළු පාදක ඉගෙනුම මේ සඳහා භාවිත කළ හැකි එක් එලදායී විකල්පයකි. ඉගෙනුම් අරමුණු සඳහා විශ්ෂ අදාළත්වයක් ඇතිව ක්‍රියාකාරී ඉගෙනීම සිදු කළ හැකි ඉගෙනුම් ක්‍රමයකි (Preeti et al, 2013). එබැවින් මෙම පර්යේෂණ ලිපියෙහි මූල්‍ය අරමුණ වනුයේ ගැටළු පාදක ඉගෙනුම් ක්‍රමයේ ස්වභාවය, එය ප්‍රායෝගිකව ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියට යොදාගැනීමේ වැදගත්කම සහිතව විශ්ෂේෂණාත්මක විවරණයක යෙදීමයි.

අධ්‍යාපන ක්‍රමවේදය

අධ්‍යාපන විද්‍යාවේ එන විවිධ ඉගෙනුම් ක්‍රම අතර එක් ඉගෙනුම් ක්‍රමයක් වන ගැටළු පාදක ඉගෙනුමට (PBL) අදාළව සිදු වූ පර්යේෂණ රසෙකි. එම පර්යේෂණ අනාවරණයන්, තදනුගත විවිධ පර්යේෂණ වාර්තා, ප්‍රාමාණික උගෙනු විසින් පල කළ ගාස්ත්‍රීය ලිපිලේඛන, සගරා, පුවත්පත් වාර්තා මෙන් ම අන්තර්ජාලය ආදි මූලාශ්‍ර අධ්‍යාපනයෙන් තේමාවට අදාළ තොරතුරු රස් කර ගනු ලැබේ. ව්‍යුත්‍ය සන්දර්භ විශ්ෂේෂණය (Content Analysis), පර්යේෂණ ක්‍රමවේදය ලෙස මෙහි භාවිත වේ. විස්තරාත්මක විශ්ෂේෂණය ඇසුරින් තොරතුරු විශ්ෂේෂණය සිදු කොට නිගමනයන් ඉදිරිපත් කෙරේ.

සාකච්ඡාව

ගුරු කේත්තිය පැරණි අධ්‍යාපන ක්‍රමයෙන් ඉවත්ව දිෂ්‍ය කේත්තිය ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියකට මූලිකත්වය දෙන වර්තමානයේ ගැටළු පාදක ඉගෙනුම (Problem – Based

Learning) යනු එහිලා ප්‍රායෝගිකව හාවිත කළ හැකි ඉගෙනුම් ක්‍රමයකි. එබැවින් පළමුව ගැට්ල පාදක ඉගෙනුම යනු කුමක්දයි දෙස් විදෙස් ප්‍රාමාණික වියතුන්ගේ නිර්වචන කිහිපයක් ඇසුරින් විමසා බැඳීම වටනේ වෙයි.

ගැට්ල පාදක ඉගෙනුම යනු ප්‍රේරක උව්‍ය තුළින් හමුවන අඩිමාන්තික ගැට්ලවක් විසඳීමේ පලපුරුදේද හරහා විෂය ඉගෙනුම සිදු වන ඕනෑම කේත්දිය ඉගෙනුම ක්‍රමවේදයකි (Wikipedia, 2021).

පරයේෂණ කාර්යයේ නිර්ථ වීමට, න්‍යාය හා ප්‍රායෝගිකත්වය ඒකාබද්ධ කිරීමට, යම් නිශ්චිත ගැට්ලවකට විසඳුම් ලබා ගැනීමට, දැනුම හා කුසලතා යෙද්වීමට, ඕනෑමයා සතු ගක්ෂතා බලවත්තකරණය කිරීමේ උපදේශාත්මක ඕනෑම කේත්දිය ප්‍රවේශයකි (Savery, 2006 : 9). Watering and Dochy (2005) ට අනුව ඕනෑමයාට සැබැඳූ ජිවන ගැට්ල ඉදිරිපත් කළ හැකි, ගැට්ල විසඳීම සඳහා සිසුන් කුඩා කණ්ඩායම් වශයෙන් ක්‍රියා කරන, එහි ප්‍රතිඵලයක් ලෙස සිසුන්ගේ විවාරණිලි වින්තන කුසලතා සංවර්ධනය කරන ඉගෙනුම ප්‍රවේශයකි (<https://www.slideserve.com/vinny/problem-based-learning-pbl>).

ගැට්ල පාදක ඉගෙනුම යනු ඕනෑමයින්ට සැබැඳූ ගැට්ලවකට මැදිහත්ව ඉගෙනීමට සිදු වන අභියේෂයකි. ඒ වනාහි ගැට්ල නිරාකරණ ක්‍රමෝපාය, ඕනෑම යුතුනය සහ කුසලතා එක්වරම වර්ධනය කරවන ආකෘතියකි. එසේ ම එය සංකීරණ සංවිධානයන්හි අනාගත කළමනාකරුවන් වශයෙන් ඕනෑමයින්ට මුහුණ දීමට සිදු වන සංකීරණ තත්ත්වයට මුහුණ දීම සඳහා සූදානම් කිරීමකි (අබේපාල, 2016).

ගැට්ල පාදක ඉගෙනුමෙහි ආරම්භය

අධ්‍යාපන ඉතිහාසය ගවේෂණය කරන්නෙකුට ගැට්ල පාදක ඉගෙනුම හාවිත කළ ඉපැරණී ගුරුවරයා ලෙස මුණ ගැසෙන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේ ය. උන් වහන්සේගේ පළමු ඉගෙන්වීමට පස්තුත කර ගත්තේ ද මෙම ක්‍රමවේදය යි. එහි දී පොදුවේ සැම සත්ත්වයෙක් ම අත්වැදිනු ලබන ගැට්ලවක් ඉදිරිපත් කර ඇත. එනම්, දුක නමැති ගැට්ලවයි. මෙම ගැට්ලව විසඳීම සඳහා පියවර හතරක් අනුගමනය කර ඇත.

- | | | |
|--------------------------|---|---------------|
| 1) ගැට්ලව හඳුනා ගැනීම | - | දුක්ඛ සත්‍යය |
| 2) ගැට්ලවට හේතු සෙවීම | - | සමුදාය සත්‍යය |
| 3) ගැට්ලව නැති කිරීම | - | නිරෝධ සත්‍යය |
| 4) ගැට්ලව විසඳීමේ මාර්ගය | - | මාර්ග සත්‍යය |
- (ප්‍රායෝගික ක්‍රියා මාර්ගය)


මෙම පියවර හතර භාවිතයෙන් සාර්ථකව එම ගැටළුව විසඳා ඇත. මෙය විද්‍යාත්මක ක්‍රමවේදයකි. එම ක්‍රමවේදය භාවිත කරමින් ඉගෙනුම් එල කරා සිහුයින් යොමු කර ඇත. පාසල් විෂය මාලාව ක්‍රියාත්මක කිරීමේ දී ඕනෑම විෂයකට අදාළව ඇතැම් විෂය කරුණු ඉගැන්වීමට මෙම ක්‍රමවේදය භාවිත කළ හැකි ය (අරියධම්ම, 2014).

මෙට අමතරව බුදුරජාණන් වහන්සේ විවිධ අවස්ථාවන් හි ඉතා සාර්ථකව ගැටළු පාදක ඉගෙනුම භාවිත කළ අයුරු ත්‍රිපිටක සාහිත්‍යයෙන් ප්‍රකට වේ. ගමන් කරන බුදු රජාණන් වහන්සේ තමන් නැවති සිටින බවත් නැවති සිටින අංගුලිමාලට නවතින ලෙසටත් දන්වමින් ඉදිරිපත් කළ ගැටළුව (ම: නි: , 2005 : 516), පුද්ගල දුක හා සමාජ දුක නැමැති ගැටළුව විසඳීම පිළිබඳ සඳහන් පටිච්චවසමූප්පාද ඉගැන්වීම (ම: නි: , බහුඩාතුක සූත්‍රය, 2005 : 194), සිලයෙහි පිහිටි ප්‍රයාවන්තයා සිත හා ප්‍රයාව මෙහෙයවා පුද්ගල අභ්‍යන්තරයේ හා බාහිරව පවතින ගැටළුව විසඳන අයුරු දක් වූ ජට් සූත්‍රය (ස: නි: ප්‍ර: හා: ජට් සූත්‍රය, 2005 : 26) නිදසුන් කිහිපයක් ලෙස දක්විය හැකි ය.

ගැටළු පාදක ඉගෙනුමෙහි තුතන සමාරම්භය 1950 දැකකෝදේ අගහාගය තතක් දිව යයි. ඒ වෛද්‍ය විද්‍යා සෙශ්‍රායෙනි. Case Western Pleasure University හි වෛද්‍ය පීයය සිදු කළ විෂය මාලා සංශෝධනයක් මගින් මෙම ක්‍රමය හඳුන්වා දීම සිදු වී තිබේ. කැන්ඩාවේ හැමිල්ටන්හි පිහිටි Mc Master University හි වෛද්‍ය පීයය ඉතා සාර්ථකව මෙම ක්‍රමය භාවිතයට ගෙන තිබේ. ඒ අනුව Barrows සහ Tamblyn දෙදෙනා මෙහි තුතන සමාරම්භයන්ගේ ප්‍රමුඛයෝග් වෙති. ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියට ගැටළු පාදක ඉගෙනුම යොදා ගැනීම හරහා සාම්ප්‍රදායික දේශන හා සායනික ඉගැන්වීම් ක්‍රම අභිජනා දක්නා වින්තන ශක්‍යතාවන්ගෙන් පිරිපුන් වෘත්තිකයන් බිජි කළ හැකි බව තහවුරු කොට තිබේ. තුතන වෛද්‍ය අධ්‍යාපන සෙශ්‍රායෙදේ ප්‍රායෝගික භාවිතයෙන් ඇරඹි ගැටළු පාදක ඉගෙනුම ඉංජිනේරු, නිති, කළමනාකරණ, වාස්තු විද්‍යා මෙන් ම සෙසු බොහෝ විෂය සෙශ්‍රායන්හි එලදායීව යොදා ගන්නා ඉගෙනුම් ක්‍රම ගිල්පයක් ලෙස වර්තමානයේ ජනප්‍රිය වී තිබේ. දයසද සරසවියෙහි සමස්ත එස් විෂය මාලාව සැලසුම් කරනු ලැබේ ඇත්තේ ගැටළු පාදක ඉගෙනුම් ක්‍රමය උපයෝගී කරගත් සමෝධානයක් ලෙසින් බව ද තිව යුතු වේ (අබේපාල, 2016 : 03). එක්සත් රාජධානිය ඇතුළු ලොව පුරා බොහෝ රටවල් සිය උසස් අධ්‍යාපනයට මෙන් ම ද්විතීයික අධ්‍යාපනය තුළ ද ඉතා සාර්ථකව ගැටළු පාදක ඉගෙනුම වර්තමානයේ සුලබව භාවිතයට ගනු ලබයි.

ගැටළු පාදක ඉගෙනුම ක්‍රියාත්මක කිරීම

ගැටළු පාදක ඉගෙනුම ක්‍රියාත්මක කිරීමට ප්‍රථම එහි අන්තර්වග්‍යයෙන් ම තිබිය හැකි හා තිබිය යුතු මූලිකාංග පිළිබඳ අවබෝධයක් ලබා තිබිය යුතු ය. එය සුසාධ්‍යකරුවාට මෙන් ද සිසුන්ට ද සිය හූමිකාව සාර්ථකව ඉටු කිරීමට මහඟ පිටිවහලක් වෙයි. එම මූලිකාංග කටරේදායි පහත රුප සටහන ඉදිරිපත් කරනු ලබයි.



ගැටළු පාදක ඉගෙනුමෙහි අන්තර්ගත විය යුතු ඉහත මූලිකාංග භාවිත කළ හැකි හා තත්ත්ව ලොව සිදු වූ හෝ සිදු වන හෝ සිදු විය හැකි ගැටළු ඇසුරින් සංවිධානය වන ගැටළු පාදක ඉගෙනුම හරහා එලදායී විධිෂේට වෘත්තිකයෙකු බිජි කළ හැකි ය ඒ සඳහා ගැටළු පාදක ඉගෙනුම ක්‍රියාත්මක කළ යුත්තේ කෙසේද..? යන්න විමසීමට ලක් කළ යුතු ය. ලිඛිත, විද්‍යුත් දරුණු හෝ වාචිකව ගැටළුවක් ඉදිරිපත් කොට ශිෂ්‍යයාට හෝ කණ්ඩායමට මග පෙන්වීමක් සිදු කළ යුතු වේ. ඉදිරිපත් කෙරෙන ගැටළුව සොයා ගැනීම, විශ්ලේෂණය කිරීම සහ විසඳීම සඳහා එම ගැටළු නිරාකරණ ක්‍රියාවලිය යොදා ගත යුතු වේ. ඇතැම් විමර්ශනයන් හි අවසාන අදියර වනුයේ ශිෂ්‍යයන් විසින් නිර්මාණය කෙරෙන ව්‍යාපෘතියක්, හාණ්ඩායක්, පුදරුණයක් හෝ ප්‍රධාන ප්‍රශ්න හා සම්බන්ධ වෙනත් නිර්මාණයක් විය හැකි ය (අබේපාල, 2016 : 05). ඉදිරිපත් කෙරෙන ගැටළුවේ නිරාවරණ ක්‍රියාවලිය පියවර තුනක් ඔස්සේ පුළුල්ව සිදු කළ හැකි ය.

ගැටළු පාදක ඉගෙනුමෙහි නිරත කණ්ඩායම තමන් අධ්‍යායනය කළ යුතු ගැටළුව හෝ ගැටළු කෙරෙහි පුළුල් විවාර්යක්ෂිය පළමුව යොමු කළ යුතු ය. ඒ අනුව කණ්ඩායම දැනුටමත් දන්නේ මොනවාදියි ලැයිස්තු ගත කළ යුතු ය. මෙහි දී සිදු වන්නේ පවතින දැනුම මත සිට ගැටළුව සාකච්ඡාවට බඳුන් කිරීමයි. ගැටළුවට අදාළ ක්‍රියාකාරී නිර්වචන පිළිබඳ සාකච්ඡා කිරීම සහ එකතුනාවකට පැම්ණීම ද මෙම විශ්ලේෂණය සඳහා අවශ්‍ය වේ. එසේ ම ගැටළුවට

අදාළව තව දුරටත් විමර්ශනය කළ යුතු යැයි පෙනී යන ප්‍රශ්න සහ ලක්ෂණ තෝරා බේරා ගැනීම ද මෙහි දී අවශ්‍ය වෙයි (අධ්‍යිපාල, 2016 : 06). මෙය පදනම් විශ්ලේෂණය වේ. ඉන් ගැටළුවට සම්බන්ධ ප්‍රකාශයක් සම්පාදනය කර ගන්නා අතර ඒ මත පදනම්ව විමර්ශනය ඇරෙහිය යුතු ය. එකී විමර්ශනය තුළ දී උපකල්පනයන් ප්‍රශ්නකරණයට ලක්වන අතර නව අනාවරණයන් උත්පාදනය වීම ද සිදු වේ. එහි දී ගැටළුව සම්බන්ධයෙන් පිළියෙළ කර ගත් මූලික ප්‍රකාශ සංශෝධනය කර ගැනීමට අවකාශ සැලසේයි.

දෙවන පියවර වෙන් වනුයේ ගැටළුව විසඳීමට අවැසි අංගේපාංග පෙළ ගැස්වීමට ය. ඒ අනුව ගැටළුව විසඳීමට අවශ්‍ය කරුණු සටහන් කර ගැනීම අත්‍යවශ්‍ය වේ. රේ අදාළ තොරතුරු සපයා ගැනීමේ ප්‍රවේශයන් හා ප්‍රස්ථාත ගැටළුව වඩාත් අර්ථගන්වා ගැනීමේ විමසීම් (ප්‍රශ්නකරණය) පැවතිය යුතු ය. ගැටළුව සංරච්ඡයක් ලෙස විශ්ලේෂණය කිරීම, හවු හේතු දැක්වීම, විසඳුම් සංවාදයට ගැනීම, උපනාශාස ගොඩනගා ගැනීම ආදිය කණ්ඩායම මගින් මෙම අදියරේ දී සිදු කළ හැකි වේ. ඇගයීම්වලින් තොරව හේතු දැක්වීම සහ විසඳුම් සටහන් කර ගනීමින් සිදු කෙරෙන මෙම කාර්යය මොළය ඇවිස්සීමක් හා සමාන බව අධ්‍යිපාලයේ දක්වති (2016 : 07). මෙම පියවරේ දී ගැටළුව නිරාකරණය සඳහා අවශ්‍ය ඉගෙනුම් ඉලක්ක (Learning Goals) පිහිටුවා ගත යුතු වේ.

මෙම පියවර තුළ දී ගොඩනගාගත් උපනාශාස සාකච්ඡා කරමින් විමර්ශනයට ලක් කළ යුතු මූලාශ්‍ර මොනවාද..? පරිශීලනය කළ යුතු පොත් පත් ලිපි ලේඛන හෝ වෙබ් අඩවි මොනවාද..? සම්මුඛ සාකච්ඡා පැවත්විය යුතු ද..? එසේ නම් ඒ කුවුරුන් සමගද..? කණ්ඩායමේ සාමාජිකයින්ගේ කාර්යයන් (කළ යුතු කාර්යන් හඳුනා ගැනීම හා වෙන්කර ගැනීම, අධ්‍යයන සැලසුම් සකස් කර ගැනීම අර්ථය) මොනවාද..? ආදී වශයෙන් ගැටළුව විසඳීමට අවැසි කටයුතු සම්පාදනය කර ගත යුතු වේ. අනතුරුව සැලසුම් කරගත් අධ්‍යයන ක්‍රියාවලිය ක්‍රියාත්මක කොට ගැටළුව විසඳාගැනීම සිදු කරනු ලබයි. එහි දී කණ්ඩායමේ සියලු සාමාජිකයින්ගේ හමුවක් මගින් ගැටළුව විසඳීමට අදාළ දත්තයන්හි විශ්වසනීයත්වය හා එලදායීත්වය විමර්ශනයට හා ඇගයීමට ලක් කිරීම සිදු කළ යුතු අත්‍යවශ්‍ය කටයුත්තකි.

ඉහත පියවරයන් තුළ කණ්ඩායම හමු (Group Meeting), සිද්ධී අධ්‍යයනයන් (Case Studies), සම්පත් සැසි (Resource Session), කෙටි සාකච්ඡා (Short Discussion) පැවතීම සාමාන්‍ය තත්ත්වයක් වන අතර සාම්ප්‍රදායික ප්‍රමිතිගත පන්ති කාමර ක්‍රියාවලියෙන් බැහැර තත්ත්වයක් ප්‍රදාශනය වීම ස්වභාවය වේ.

ගැටළු පාදක ඉගෙනුම ක්‍රියාත්මක කිරීමේ පියවර පහත පරිදි සාරාංශ ගත කළ හැකි ය. ඒ අනුව සාමාන්‍යයෙන් සිසුන් ගැටළුව පිරික්සීම හා ගැටළුව නිර්වචනය කර ගත යුතු වේ. අනතුරුව සිසුන් දැනට දත්තනා දේ ගැවෙශණය කරමින් ගැටළු සහගත තැන් සලකුණු

කර ගත යුතු ය. සිසුන්ට ඉගෙනීමට අවශ්‍ය දේ සහ ගැටළුව විසඳීමට අවශ්‍ය තොරතුරු සහ මෙවලම් ලබා ගත හැකි ආකාරයන් තීරණය කළ යුතු ය. ගැටළුව විසඳීම කළ හැකි ක්‍රම තක්සේරු කළ යුත්තේ ඉන් පසුව වේ. අනතුරුව ගැටළුව විසඳීම සිදු කළ හැකි වේ. (<https://teaching.cornell.edu> › engaging-students › problem)

මේ අනුව සාර්ථක ගැටළු පාදක ඉගෙනුමක් තුළ සියලු සිසුන් වෙත විවෘත ඉගෙනුම් වාතාවරණයක් නිර්මාණය වීම ද සිදු වේ.

ගැටළු පාදක ඉගෙනුමේ තක්සේරුකරණය

ගැටළු පාදක ඉගෙනුම් ක්‍රමයේ දී තක්සේරුකරණය කඩුම් රහිතව සිදු වන අඛණ්ඩ ක්‍රියාවලියක් වේ. මත්ද යත් තක්සේරුකරණ ක්‍රියාවලිය තුළ දී ද දිජ්‍යායා ඉගෙනැන්නා බැවිති. ඉගෙන්වීම සහ තක්සේරුකරණය යනු එකිනෙකින් වෙන් වූ කාර්යයන් දෙකක් තොවේ. තක්සේරුකරණය ද ඉගෙනීම හා අනුකූලනය වූවකි. තක්සේරුකරණයෙහි යොමු වීම ඉගෙනීම වෙතට ය (අබේපාල, 2016 : 10). මේ අනුව ඉගෙනීම සමග සිදු වන අනතුරු බහුමාන ක්‍රියාවලියක් වන තක්සේරුකරණය දිජ්‍යායාට ප්‍රතිපෝෂණ සැපයෙන එලදායී ක්‍රියාවලියක් විය යුතු ය. ගැටළු පාදක ඉගෙනුම සඳහා ද පූජ්‍ය ශේෂතු තුනක් ඔස්සේ දිජ්‍යායා තක්සේරුකරණය සිදු කළ හැකි ය.

ව්‍යවහාරික නිපුණතා

ගැටළුව කෙරෙහි ප්‍රස්ථාව විව්‍යායන් හඳුනාගතිමින් ඒවා විශ්ලේෂණය කිරීම විෂයෙහි, සංවිධිත සැලසුම් හාවිත කිරීමට හා කළමනාකරණයට දිජ්‍යායා තුළ පවතින නිපුණතා තක්සේරු කිරීම ව්‍යවහාරික නිපුණතා යටතේ සිදු කෙරේ.

ව්‍යාර්ථිලි වින්තනය, ගැටළු නිරාකරණය හා සන්නිවේදන නිපුණතා

යම් සංකීරණ සන්දර්භයක් හෝ ප්‍රස්ථාවයක් පවතින තත්ත්වයන් යටතේ විග්‍රහාත්මකව දැකිම, ගැටළු හඳුනා ගැනීමට සහ විසඳීමට දත්ත හා තොරතුරු හාවිතයෙන් පරික්ල්පනය මෙහෙයුම් සහ විශ්ලේෂිත තොරතුරු අන් අය වෙත එලදායීව හා ගුණාත්මකව සන්නිවේදනය කිරීමේ නිපුණතා තක්සේරු කිරීම ව්‍යාර්ථිලි වින්තනය, ගැටළු නිරාකරණය හා සන්නිවේදන නිපුණතා යටතේ සිදු වේ.

සාමූහික හා නායකත්ව නිපුණතා


ගැටළු පාදක ඉගෙනුම් ඉගෙන්වීම ක්‍රියාවලියේ දී සාමූහිකත්වය ගරු කරන කණ්ඩායම සාමාජිකයෙකු ලෙසින් ඉටු කෙරෙන එලදායී මැදිහත් වීම සහ එම එක්කරන මුළුක්ත්ව මැදිහත් වීම තක්සේරුකරණය කිරීම සාමූහික හා නායකත්ව නිපුණතා යටතේ සිදු වේ.

සුදුසු නිරනායක යටතේ පූර්වයෙන් සම්පාදනය කර ගත් තක්සේරුකරණ සැලැස්මක් මගින් ගැටළු පාදක ඉගෙනුම ඉගැන්වීම් ක්‍රියාවලිය තුළ දී ත් ඉන් පසුවත් තක්සේරුකරණය සිදු කිරීම එලදායී වේ.

ඉගෙනුම සඳහා ගැටළු පාදක ඉගෙනුම යොදා ගැනීමේ වැදගත්කම

ගැටළු පාදක ඉගෙනුම සිපුන්ගේ වයසට ගැලපෙන ආකාරයට නැතහෙත් ඔවුන්ට අදාළ පරිදි තෝරාගත හොත් එය උසස්, ද්විතීයික, ප්‍රාථමික හා මධ්‍ය පාසල්වලට ද යොදා ගත හැකි වේ (උපාලි, 2009 : 47). ගැටළු පාදක ඉගෙනුම ආරම්භ කරන්නේ විසඳුම සඳහා සියලු දැනුම අවශ්‍ය වන අන්දමේ සංකීරණ ගැටළුවක් ඉදිරිපත් කරමිනි. එය අනාගත වෘත්තීය පිවිතයේ දී ශිෂ්‍යයන්ට මූහුණ දීමට සිදු විය හැකි අන්දමේ ගැටළුවකි (අබේපාල, 2016 : 02). ගැටළු පාදක ඉගෙනුම සත්‍ය පිවිතය සමග බැඳී පවතින්නකි. මෙය දෙඳාකාරයකින් විශ්‍රාන්ත කළ හැකි ය. පළමුව ව්‍යාපෘති හා යොදාගන්නා ගැටළුවල ස්වභාවය සත්‍ය පිවිතය පදනම් කර ගන්නා අතර දෙවනුව යොදාගන්නා කණ්ඩායම් ක්‍රියාකාරකම්, පර්යේෂණ, දත්ත රස් කිරීම, විවාරණ්මක වින්තනය වැනි දැ සිපුන් ඔවුන්ගේ අනාගත රකියා අවස්ථා සඳහා යොදාගනු ලබන ඒවා වේ (King, 2001 : 03).

ගැටළු පාදක ඉගෙනුම නිසි පරිදි සැලපුම් කිරීමෙන් ගුරු කේන්ද්‍රීය සාම්ප්‍රදායික අධ්‍යාපනය තුළ පැවති උදාසීන ඉගෙනුම ඉගැන්වීම් ක්‍රියාවලිය වෙනුවට නවය පිබිදීමක් සහිතව ශිෂ්‍යයා සැක්‍රීය ඉගෙනගන්නෙකු බවට පත් වේ. එක් පාර්ශ්වයකට සත්ත්වීවේදනය සිදු වන දේශන ක්‍රමයට ඉතා සීමිත ඉඩක් හිමිවන ගැටළු පාදක ඉගෙනුම හාවිතයේ දී ඉගෙනීමේ වගකීම හා වගවීම ශිෂ්‍යයන් විසින් ම සාම්ප්‍රදායිකව හා පෙළද්ගලීකව දරනු ලබයි. ගුරුවරයාගේ භුමිකාව වේදිකාව මත සිට ගන්නා සාම්ප්‍රදායාගේ තත්ත්වයෙන් ඉවත්ව පසෙකින් සිට මග පෙන්වන්නෙකුගේ තත්ත්වයට පත් වෙයි (අබේපාල, 2016 : 02). එමගින් ශිෂ්‍යයා නිෂ්ප්‍රීය සවත් දෙන්නෙකු හෝ සටහන් මගින් පොත් පූර්වනෙකු නොවී සැක්‍රීය ශිෂ්‍ය භුමිකාවක් ඉටු කරනු ලබයි. ගැටළු පාදක ඉගෙනුම හාවිතය හරහා නිරමාණය වන ශිෂ්‍ය කේන්ද්‍රීය ඉගෙනුම මගින් දැනුම මෙන් ම කුසලතා රසක් ද උකහා ගනියි. සාම්ප්‍රදායික ඉගෙනුම ඉගැන්වීම් ක්‍රියාවලියේ දී ඉගෙනීමට අවශ්‍ය දේ ගුරුවරයා විසින් පැවසු පසු එය මතකාවර්ශනය කිරීමක් හා ගැටළු විසඳීමට අවශ්‍ය නිදර්ශනය කිරීමක් සිදු විය. නමුත් ගැටළු පාදක ඉගෙනුමේ දී ගැටළුවක් පැවතීම මගින් ඉගෙනීමට අවශ්‍ය දේ හඳුනා ගැනීමට ශිෂ්‍යයාට පළමුව මග පාදයි. අනතුරුව ගැටළුව විසඳීමට සලස්වා ඉගෙනීමට හා ප්‍රායෝගික හාවිතයට අවස්ථාව සලසා දෙයි.



(https://www.researchgate.net/figure/Difference-between-traditional-learning-and-problem-based-learning-PBL-2016_fig1_331685147)

ලිං (Lee) අනුව ගැට්ල් පාදක ඉගෙනුම හරහා ගිෂ්වයාගේ මතස් තුළ අනාගතයට එලදායී දැනුම් සම්බාධයක් නිර්මාණය කර ගනියි. සැබැඳූ පිටිතයේ පවතින ගැට්ලවලට විසඳුම් සෙවීම හෝ පිළිතුරු සෙවීමක් අපේක්ෂා කරයි. වැඩිහිටි සිසුන් සඳහා ගැට්ලව හිතාමතාම වැරදියට අර්ථකථනය කරන අතර ඒ තුළ ප්‍රශ්නකාරී ව්‍යාකුලත්වයක් ඇති කරයි. මෙහිදී සිසුහු සහයෝගී කුඩා කණ්ඩායම් ලෙසට ද වැඩ කිරීම උචිත ය. ගුරුවරයා හෝ උපදේශකවරයා සුසාධාකරුවෙකු (Facilitator) ලෙස ක්‍රියා කළ ද සිසුන්ගේ පරික්ෂණ සඳහා අනවශ්‍ය මගපෙන්වීමක් හෝ පාලනය කිරීමක් නොකරයි (Lee, 2001 : 84). මේ අනුව දැනුම කේත්තුදීය වූ දුක්ෂර ඉගෙනුමකට වඩා සිසුන් තුළ පවතින සහජ විභව්‍යතා මතුකර ගනිමන් ප්‍රායෝගික හා එලදායී ඉගෙනුමක් ලබා දීමට ගැට්ල් පාදක ඉගෙනුම ඉතා උචිත ඉගෙනුම් කුමයක් ලෙස හඳුනා ගත හැකි ය. එපමණක් ද නොව සිසුන් තුළ කුතුහලය ගොඩනග න්නා වූ අභියෝගයක් වන සංවිධාන, සැලසුම් සහ වීපරිනාමයන් පිළිබඳ හැදැරීමක් ලෙස ද මෙම කුමය වටනේ වෙයි.

ගැට්ල් පාදක ඉගෙනුමහි ප්‍රබලතා

- සැබැඳූ ලෝකයෙහි ප්‍රායෝගික ප්‍රශ්න හා ගැට්ල් සම්බන්ධ සන්දර්භයක් තුළ ඉගෙනීම සිදු වීම.
- ගිෂ්ව කේත්තුදීය ඉගෙනුමක් සිදු වීම (ඉගෙනුමට වඩා ඉගෙනීමට පෙළඳෙන වට්ටිවාවක් නිර්මාණය වීම).
- කටයුතු සැලසුම් කිරීම, සංවිධානය කිරීම, ක්‍රියාත්මක කිරීම, ඇගයීම හා විෂය මාලාව ප්‍රතිශේදනය කිරීම ආදි කාර්යයන්හි දී ගුරුවරයා හා සිසුන් සම භූමිකාවන් බවට පත් වීම.

- සිසුන්ගේ ගැටළු විසඳීමේ විභව්‍යතා වර්ධනය වීම.
- ඉගෙනීම සඳහා ඇති අභිප්‍රේරණය දියුණු වීම.
- කණ්ඩායම් හැඟීම හා සාමූහිකත්වය දීරි ගැන්වීම.
- සිසුන්ගේ තර්කනය හා ස්වයං ඉගෙනුම දීරි ගැන්වීම.
- යාවපිව ඉගෙනුමට උත්තේත්තනය වීම.
- ඉගෙනීම පිළිබඳ වගකීම දිජ්‍යායා වෙත කේත්දුගත වීම.
- දේශන අවම වීම.
- විවාරාත්මක වින්තනයට ඉඩහසර නිර්මාණය වීම.
- සුදුසු සම්පත් හදුනා ගැනීම, ස්ථානගත කිරීම, කළමනාකරණය හා හාවිතය පිළිබඳ සිසු නිපුණතා බල ගැන්වීම.
- සහ්තිවේදන කුසලතා, සමාජ කුසලතා හා අන්තර් පුද්ගල සඛැලාවන්ට අදාළ කුසලතා වර්ධනය කර ගැනීම.
- දත්ත, තොරතුරු හා කුසලතා සමෝධානය කර ගැනීම.

ගැටළු පාදක ඉගෙනුමහි දුබලතා

- ගැටළුව හෝ මතවාදය විසඳීමට අදාළ දත්ත හා තොරතුරු කළමනාකරණය කර ගැනීමේ හා හැසිරවීමේ දුක්ෂරතා ඇතැම් සිසුන්ට පැවතීම.
- ඇතැම් ගැටළු විසඳීමට අවශ්‍ය තොරතුරු හා මූලාශ්‍ර පාසල හෝ අධ්‍යාපන ආයතනය තුළ නොමැති වීම හෝ හිගකම.
- ඇතැම් සිසුන්ගේ වින්තන ගක්‍යතාවේ පෘශ්‍යනාවය මත ඉතා ප්‍රාථ්‍යා දාන්තියකින් ගැටළු හෝ මතවාද වෙත ප්‍රවේශ වීමේ අපහසුව.
- සංඡ්‍ය හා සාමූහික තීරණවලට එළඹීමේ නොහැකියාව හා වෙනස්වීමට ඇති අකමැත්ත.
- ගැටළු සංකිරණ වීම මත සිසුන්ගේ බුද්ධියට හා මනසට පීඩා ගෙන දීම.
- කණ්ඩායමේ සැම සාමාජිකයෙක් ම අදාළ ගැටළුව විසඳීම සඳහා එලදායීව හා ක්‍රියාකාලීව සහභාගී තොවීම.
- ඇතැම් සිසුන්ට ගැටළු පාදක ඉගෙනුම ප්‍රවේශයේ දී ස්වාධීනව කටයුතු කිරීමේ නොහැකියාව සහ නිති උපදෙස් සහ සහාය අවශ්‍ය වීම.
- සාම්ප්‍රදායික ගුරු තුමිකාවෙන් ඉවත්ව සුසාධ්‍යකරුවෙකු (Facilitator) ලෙස වෙනස්වීමට ගුරුවරුන්ට ඇති අපහසුව.

සමාලෝචනය

හිජා කේන්ද්‍රීය ඉගෙනුම විෂයෙහි භාවිත කළ හැකි සිසුවාගේ බහුවිධ දෑම්පි පරාසයන් විපුලිත කළ හැකි වඩාත් එලදායී ඉගෙනුම් ක්‍රමයක් ලෙස ගැටළු පාදක ඉගෙනුම හඳුනාගත හැකි වේ. ගැටළු පාදක ඉගෙනුමේ දී සිසුන් මුළුන්ගේ ම ඉගෙනුම් අරමුණු පැහැදිලි කර ගැනීම සඳහා ගැටළුවේ හෝ සිදුවීමේ හෝ සිදුවීම් මාලාවේ ඇති ප්‍රේරක (Triggers) භාවිතයට ගනිදි. අනතුරුව කණ්ඩායම සාකච්ඡාවකට යොමු වීමට පෙර මුළු ස්වාධීන, ස්වයං දිකානුගත, අධ්‍යයනයකට යොමු වීම හේතුවෙන් සිසුවා උකහාගත් දැනුම වඩාත් තීවු ලෙස ඔපවත් කර ගැනීමට ඉඩ සාදා ගන්නා එලදායී ඉගෙනුම් ක්‍රමයක් ලෙස අර්ථකථනය කළ හැකි ය.

ඉගෙනුම ඉගැන්වීම් ක්‍රියාවලිය සඳහා තාක්ෂණය බහුලව භාවිත වන නූතනයේ ගැටළු පාදක ඉගෙනුම වඩාත් සත්‍යාචාර, එලදායී හා පහසු ඉගෙනුම් ක්‍රමයක් ලෙස භාවිත කළ හැකි ය. මූලාශ්‍ර පරිඥිලනයට ඇති පහසුවත් ගැටළු විසඳීමට තාක්ෂණික ප්‍රවේශයන් ලබා ගත හැකි වීමත් සුවිශේෂී ය. තරකානුකූල වින්තනය සිසුන් තුළ ප්‍රවර්ධනය කළ හැකි මෙම ඉගෙනුම් ක්‍රමය ඔහුගේ විෂයකට යොදා ගත හැකිකේ ප්‍රායෝගිකත්වයට හා පිළිතයට බද්ධ කිරීමේ පහසුව හොඳින් ඇති බැවිනි. සාම්ප්‍රදායික ඉගෙනුම් ඉගැන්වීම් රටාවකට තුරු ගුරු සිසු දෙපස්‍යයට ම ආරම්භයේදී තරමක් දුක්ෂරතා ගෙන දිය හැකි ඉගෙනුම් ක්‍රමයක් ව්‍යව ද මෘදුව හා සියුම්ව භාවිතය ඇරුණීමෙන් දුක්ෂරතා මග හැර භාවිත කළ හැකි, ඉගෙනුම් එල සාධනය කර ගත හැකි ඉගෙනුම් ක්‍රමයක් ලෙස ද හඳුනාගත හැකි ය.

ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන පද්ධතිය තුළ ගැටළු පාදක ඉගෙනුම තරමක් භාවිත ව්‍යව ද ද්විතීයික පාසල් පද්ධතිය තුළ භාවිත වනුයේ අවම වශයෙනි. දැනුම්න් සන්නද්ධ, මනා ප්‍රහුණුවකින් යුතු මානව සම්පතක් (ගුරු පරපුරක්) මෙන් ම ගැටළු පාදක ඉගෙනුම ප්‍රායෝගිකව භාවිත කළ හැකි හොතික සම්පත් සම්පාදනය මගින් ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියට නවමු පිළියක් එක් කළ හැකි වේ. එමගින් විසි එක් වැනි ගත වර්ෂයේ අනියෝග ජයගත හැකි නිපුණතා සපිරි අනාගත වෘත්තිකයෙකු මෙන් ම විශ්ව සාමාජිකයෙකු බිජි කිරීමට අවකාශය ද සලසා ගත හැකි වේ.

අංශිත ග්‍රන්ථ

- John R. Savery. (Spring 2006). *The Interdisciplinary Journal of Problem-based Learning*. volume 1. No 1. Published online. 5-22.
- King, H. (2001). *Case studies in problem – based learning from geography, earth and Environmental sciences*. Planet. (Special Edition – 2).
- Lee, C. (2001). *Problem - based Learning: A Personal View*. Planet (Special Edition – 2).

Preeti, B., Ashish, A., Shiram, G. (2013). *Problem Based Learning (BPL) -An effective Approach to Improve Learning Outcomes in Medical Teaching*. National Library of Medicine. PMC.

මහේක්ම නිකාය. (2005). (පුනර් මුද්‍රණය). ත්‍රිපිටක සම්පාදක මණ්ඩල. බොධ්‍ය සංස්කෘතික මධ්‍යස්ථාන. දෙහිවල.

සංයුත්ත නිකාය. (2005). (පුනර් මුද්‍රණය). ත්‍රිපිටක සම්පාදක මණ්ඩලය. බොධ්‍ය සංස්කෘතික මධ්‍යස්ථානය. දෙහිවල.

අරියධම්ම හිමි, වයි. (2014). බ්ලූරුපාණන් වහන්සේගේ අධ්‍යාපන ශිල්පීය ක්‍රම භාවිතය. අධ්‍යාපන ප්‍රතිඵා - 7. අධ්‍යාපන පියා. කොළඹ විශ්වවිද්‍යාලය.

අබේපාල, ආර්. (2016). ගැටළ පාදක ඉගෙනුම කවරේද? අධ්‍යාපන ප්‍රතිඵා. 8. අධ්‍යාපන පියා. කොළඹ විශ්වවිද්‍යාලය.

මුණසිංහ, යු. සී. (2009). ගුරු වෘත්තිකයන් දුනගත යුතු ඉගෙන්වීමේ ක්‍රම. අධ්‍යාපන වෘත්තිය නිපුණතා සංවර්ධන කේත්දිය. කිරිඳීලේල.

Retrieved from: <https://teaching.cornell.edu> › engaging-students › problem

Retrieved from: <https://www.slideserve.com/vinny/problem-based-learning-pbl>

Retrieved from: <https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC1125189>

Retrieved from: https://www.researchgate.net/figure/Difference-between-traditional-learning-and-problem-based-learning-PBL-2016_fig1_331685147